


# 10 ශේත්‍රය




$6.02 \times 10^{23}$  atoms  
in 12 grams of carbon

# මුලදුවස හා කංයෝග ප්‍රමාණනය

## මූලදුවස හා කංයේශ ප්‍රමාණය - 04


මවුලය

# මවුලය



- අන්තර්ජාතික ඒකක ක්‍රමයේදී දූධ ප්‍රමාණය මැනීමේ සම්මත ඒකකය මවුලයයි.

## මැටුලය අර්ථ දැක්වීම :



- C - 12 සෘජ්‍යාතිකයේ තරියට ම කිලා ගණ 12.00 gක් තුළ ඇසිංහු වන පර්‍යාග්‍රෑ සංඛ්‍යාවට සෙවානා, යො දුට්‍රුවක ලුලික තැනුව් බේකකා (පර්‍යාග්‍රෑ, අණු, අයනා) සංඛ්‍යාවක් ඇසිංහු පදාක්ෂී ප්‍රවාහ්‍ය බිංධී දුට්‍රුවයේ මැටුලයක් ලෙස ඇත්තේ දැක්වේ.



**12 g of carbon**

**1 mole of carbon**

**$6.022 \times 10^{23}$  atoms  
of carbon**

# තරමාණ මෙටෘය



මුලදුවයක පර්‍යාණීය ප්‍රමාණ 6.022 $\times 10^{23}$  සංඛ්‍යාවක් ගත් විට එහි පදාර්ථ ප්‍රමාණය පර්‍යාණීය මුලයක් වන අතර එහි ස්කන්ධය සාපේක්ෂ පර්‍යාණීයක ස්කන්ධයට සාන්‍ය ප්‍රමාණයක් ගැනීම් වූත් ගත් විට ස්කන්ධයට සාන්‍යවේ.



මුලදුවයක සාපේක්ෂ පබ්ලාණුක සැකන්ධයට සමාන ප්‍රභාණියක් ගිහෙලි චලින් ගත් විට පදාර්ථ ප්‍රභාණිය පබ්ලාණු මුලයක් වන ඇත්තේ එහි පබ්ලාණු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් තිබේ.



කාබන් ප්‍රමාණු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් ගත් විට එහි  
කාබන් ප්‍රමාණය ප්‍රමාණු මුළුයක් වන අතර එහි ස්කන්ධය  
(කාබන්වල සාපේක්ෂ ප්‍රමාණුකා ස්කන්ධය 12 නිසා )  
ගැනීම් 12 වේ.

## තරමාණු සංඛ්‍යාව

## තදාර්ථ ප්‍රමාණය

## ස්කන්ධය



කාබන් සාපේක්ෂ ප්‍රමාණක ස්කන්ධයට ස්වාධා ස්කන්ධයක් එනම් කාබන් ග්‍රෑම් 12 ගත් එට තදාර්ථ ප්‍රමාණය කාබන් මැටුලයක් වන අතර එහි කාබන් ප්‍රමාණු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් තිබේ.



සේඛියල් පඩලාතු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් ගන් විට එහි ප්‍රමාණය සේඛියල් පඩලාතු මුළුලයක් වන අතර එහි ස්කන්ධය (සේඛියල්වල සාපේක්ෂ පඩලාතුකා ස්කන්ධය 23 නිෂා) ගැංවෙෂීම් 23 වේ.



යොෂ්ටියල් සාජේක්ස පබලාතුක ස්කන්ධයට සෙවන  
ස්කන්ධයක් එහෙම යොෂ්ටියල් ගබුලී 23 ගත් විට පදාක්පි  
ප්‍රලාතාය යොෂ්ටියල් මූල්‍යයක් වන අතර එහි යොෂ්ටියල්  
පබලාතු 6.022x10<sup>23</sup> සංඛ්‍යාවක් තිබේ.

ii. මවුලික ස්කන්ධියක් යනු කොහමත් ප්‍රමාණයක් ද?

- මවුලික ස්කන්ධියක් යනු ඕනෑම දුවසයක මවුලයක ස්කන්ධිය ඇ.
- මවුලික ස්කන්ධියේ ඒකකය මවුලයට ග්‍රැමී ( $\text{g mol}^{-1}$ ) වේ.

iii. පහත එක් එක් මූලදුවසයෙහි මුළුලික ස්කන්ධය කොපමණුදායි සඳහන් කරන්න.

( C = 12 , Mg = 24 , Na = 23 , Ca = 40 , O = 16 , N = 14)

මූලදුවසය	මුළුලික ස්කන්ධය
Mg	24 g mol <sup>-1</sup>
Na	23 g mol <sup>-1</sup>
Ca	40 g mol <sup>-1</sup>
O	16 g mol <sup>-1</sup>
N	14 g mol <sup>-1</sup>
C	12 g mol <sup>-1</sup>

#### iv. පහත වගුව සම්පූර්ණ කරන්න.

මූලදුව කළ	මවුලික ක්කන්ධය	ක්කන්ධය	මවුල ගණන	පරමාණු කංඩාව
Mg	$24 \text{ g mol}^{-1}$	24 g	01	$6.022 \times 10^{23} / \text{L}$
Na	$23 \text{ g mol}^{-1}$	46 g	02	$1.204 \times 10^{24}$
Ca	$40 \text{ g mol}^{-1}$	20 g	0.5	$3.011 \times 10^{23}$
O	$16 \text{ g mol}^{-1}$	4 g	0.25	$1.506 \times 10^{23}$
N	$14 \text{ g mol}^{-1}$	56 g	04	$2.409 \times 10^{24}$

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අයුර්ධියෝ 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුන් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැගනීසියෝ 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියෝ 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේසියෝ 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියෝ 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සලුන් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේසියෝ ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

10 ශේෂීය

## මුලදුවක හා කංයෝග ප්‍රමාණයනය

විද්‍යාව

- වගුව හා විතයෙන් ගැටළු විසඳා පිළිකුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මුලදුව කාලය	මධ්‍යම ස්කන්ධය	ස්කන්ධය	මධ්‍යම ගණන	පරමාණු කංඩාව
Al	$27 \text{ g mol}^{-1}$	54 g	02	
C				
S				
Mg				
Ca				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අලුමිනියම් 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණනා කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණනා කොපවත් ඇ? .....
- සලුංඩ් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණනා කොපවත් ඇ? .....
- මැගනීසියම් 12 g ක ඇති ප්‍රමාණු ගණනා කොපවත් ඇ? .....
- කැලුසියම් 80 g ක ඇති ප්‍රමාණු ගණනා කොපවත් ඇ? .....
- සේසියම් 69 g ක ඇති ප්‍රමාණු ගණනා කොපවත් ඇ? .....
- ඩිලියම් 2 g ක ඇති ප්‍රමාණු ගණනා කොපවත් ඇ? .....
- සලුංඩ් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේසියම් ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

10 ශේෂීය

මුලදුවක හා කංයෝග ප්‍රමාණයනය

විද්‍යාව

- වගුව හා විතයෙන් ගැටළු විසඳා පිළිකුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මුලදුව කාලය	මධ්‍යම ස්කන්ධය	ස්කන්ධය	මධ්‍යම ගණන	පරමාණු කංඩාව
Al	$27 \text{ g mol}^{-1}$	54 g	02	
C	$12 \text{ g mol}^{-1}$	6 g	0.5	
S				
Mg				
Ca				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අලුමිනියම් 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුන් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැගනීසියම් 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියම් 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේසියම් 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියම් 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සලුන් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේසියම් ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

10 ශේෂීය

මුලදුවක හා කංයෝග ප්‍රමාණයනය

විද්‍යාව

- වගුව හා විතයෙන් ගැටළු විසඳා පිළිකුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මුලදුව කාලය	මධ්‍යම ස්කන්ධය	ස්කන්ධය	මධ්‍යම ගණන	පරමාණු කංඩාව
Al	$27 \text{ g mol}^{-1}$	54 g	02	
C	$12 \text{ g mol}^{-1}$	6 g	0.5	
S	$32 \text{ g mol}^{-1}$	16 g	0.5	
Mg				
Ca				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අයුර්ධියේ 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුන් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැග්නීසියේ 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියේ 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේසියේ 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියේ 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සලුන් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේසියේ ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

10 ශේෂීය

## මුලදුවක හා කංයෝග ප්‍රමාණයනය

විද්‍යාව

- වගුව හා විතයෙන් ගැටළු විසඳා පිළිකුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මුලදුව කාලය	මධ්‍යමික ස්කන්ධය	ස්කන්ධය	මධ්‍යම ගණන	පරමාණු කංඩිසාව
Al	$27 \text{ g mol}^{-1}$	54 g	02	
C	$12 \text{ g mol}^{-1}$	6 g	0.5	
S	$32 \text{ g mol}^{-1}$	16 g	0.5	
Mg	$24 \text{ g mol}^{-1}$	12 g	0.5	$3.011 \times 10^{23}$
Ca				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අයුර්ධියෝ 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුන් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැග්නීසියෝ 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියෝ 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේසියෝ 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියෝ 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සලුන් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේසියෝ ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

10 ශේෂීය

## මුලදුවක හා කංයෝග ප්‍රමාණයනය

විද්‍යාව

- වගුව හා විතයෙන් ගැටළු විසඳා පිළිකුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මුලදුව කාලය	මධ්‍යමික ස්කන්ධය	ස්කන්ධය	මධ්‍යම ගණන	පරමාණු කංඩිසාව
Al	$27 \text{ g mol}^{-1}$	54 g	02	
C	$12 \text{ g mol}^{-1}$	6 g	0.5	
S	$32 \text{ g mol}^{-1}$	16 g	0.5	
Mg	$24 \text{ g mol}^{-1}$	12 g	0.5	$3.011 \times 10^{23}$
Ca	$40 \text{ g mol}^{-1}$	80 g	02	$1.204 \times 10^{24}$

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අලුමිනියම් 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුංඩ් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැගනීසියම් 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියම් 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේස්වියම් 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියම් 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- .සලුංඩ් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- .සේස්වියම් ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

- වගුව භාවිතයෙන් ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මූලද්‍රව්‍ය	මුළුමික ස්කන්ධය	ස්කන්ධය	මුළු ගණන	පරිමාත්‍ය කංඩාව
Na	$23 \text{ g mol}^{-1}$	69 g	03	$1.807 \times 10^{24}$
He				
S				
Na				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අයුර්ධියේ 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුංඩ් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැගනීසියේ 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියේ 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේසියේ 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියේ 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සලුංඩ් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේසියේ ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

- වගුව හාවිතයෙන් ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මූලද්‍රව්‍ය	මුළුමික ස්කන්ධය	ස්කන්ධය	මුළු ගණන	පරිමාත්‍ය කංඩාව
Na	$23 \text{ g mol}^{-1}$	69 g	03	$1.807 \times 10^{24}$
He	$4 \text{ g mol}^{-1}$	2 g	0.5	$3.011 \times 10^{23}$
S				
Na				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අලුමිනියම් 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොහොමු ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොහොමු ඇ? .....
- සලුංඩ් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොහොමු ඇ? .....
- මැගනීසියම් 12 g ක ඇති ප්‍රමාණු ගණන කොහොමු ඇ? .....
- කැලුසියම් 80 g ක ඇති ප්‍රමාණු ගණන කොහොමු ඇ? .....
- සේසියම් 69 g ක ඇති ප්‍රමාණු ගණන කොහොමු ඇ? .....
- ඩිලියම් 2 g ක ඇති ප්‍රමාණු ගණන කොහොමු ඇ? .....
- සලුංඩ් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ? .....
- සේසියම් ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව භාවිතයෙන් ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මූලද්‍රව්‍ය	මුළුමික ස්කන්ධය	ස්කන්ධය	මුළු ගණන	පරිමාත්‍ය කංඩාව
Na	$23 \text{ g mol}^{-1}$	69 g	03	$1.807 \times 10^{24}$
He	$4 \text{ g mol}^{-1}$	2 g	0.5	$3.011 \times 10^{23}$
S	$32 \text{ g mol}^{-1}$	64 g	02	
Na				

- වගුවක් භාවිතයෙන් පහත ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- අලුමිනියම් 54 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- කාබන් 6 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- සලුන් 16 g ක ඇති ප්‍රමාණු මුළු ගණන කොපවත් ඇ? .....
- මැගනීසියම් 12 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- කැලුසියම් 80 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සේස්වියම් 69 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- ඩිලියම් 2 g ක ඇති ප්‍රමාණු ගණන කොපවත් ඇ? .....
- සලුන් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? .....
- සේස්වියම් ප්‍රමාණු  $3.011 \times 10^{23}$  ක ස්කන්ධය කොපවත් ඇ? .....

- වගුව හාවිතයෙන් ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.
- ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

මූලද්‍රව්‍ය	මුළුමික ස්කන්ධය	ස්කන්ධය	මුළු ගණන	පරිමාත්‍ය කංඩාව
Na	$23 \text{ g mol}^{-1}$	69 g	03	$1.807 \times 10^{24}$
He	$4 \text{ g mol}^{-1}$	2 g	0.5	$3.011 \times 10^{23}$
S	$32 \text{ g mol}^{-1}$	64 g	02	
Na	$23 \text{ g mol}^{-1}$	11.5g	0.5	$6.022 \times 10^{23} \times 0.5$

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )


- a. ඇඳුවීම් තුළ 54 g කා ඇති පර්‍යාග්‍රැම මුළු ගණන කොහොමු ඇ? ..... 02
- b. කාබන් 6 g කා ඇති පර්‍යාග්‍රැම මුළු ගණන කොහොමු ඇ? .....  $0.5 = 1/2$
- c. සලුංක් 16 g කා ඇති පර්‍යාග්‍රැම මුළු ගණන කොහොමු ඇ? .....  $0.5 = 1/2$
- d. මැගන්සියෝම් 12 g කා ඇති පර්‍යාග්‍රැම ගණන කොහොමු ඇ? .....  $3.011 \times 10^{23}$
- e. කැලුසියෝම් 80 g කා ඇති පර්‍යාග්‍රැම ගණන කොහොමු ඇ? .....  $6.022 \times 10^{23} \times 2$
- f. සේස්වියෝම් 69 g කා ඇති පර්‍යාග්‍රැම ගණන කොහොමු ඇ? .....  $6.022 \times 10^{23} \times 3$
- g. හිලියෝම් 2 g කා ඇති පර්‍යාග්‍රැම ගණන කොහොමු ඇ? .....  $3.011 \times 10^{23}$
- h. සලුංක් මුළු දෙකක ස්කන්ධිය කොහොමු ඇ? ..... 64 g
- i. සේස්වියෝම් පර්‍යාග්‍රැම  $3.011 \times 10^{23}$  කා ස්කන්ධිය කොහොමු ඇ? ..... 11.5 g

# අනු මට්ටය

## අත්තු කංඩාව

## ජඳාර්ථ ප්‍රමාණය

## ස්කන්ධය



සංයෝගක අතු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් ගත් විට එහි පදාර්ථ ප්‍රමාණය අතු මූලයක් වන අතර එහි ස්කන්ධය සාපේක්ෂ අතුකා ස්කන්ධයට සෙවන ප්‍රමාණයක් ගැබැලි වුලින් ගත් විට ස්කන්ධයට සෙවනාවේ.

## අත්තු සංඛ්‍යාව

## තදාර්ථ ප්‍රමාණය

## ස්කන්ධය




සංයෝගකා සාපේක්ෂ අත්තුක ස්කන්ධයට සෙවාන ප්‍රථමානයක් ගබේ වලින් ගන් විට තදාර්ථ ප්‍රථමානය අත්තු මුළුයක් වන අතර එහි අත්තු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් තිබේ.

## අත්තු කංඩාව

## තදාර්ථ ප්‍රමාණය

## ස්කන්ධය



පැලය අත්තු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් ගණ විට එහි තදාර්ථ ප්‍රමාණය ජල අත්තු මූලයක් වන අතර එහි ස්කන්ධය (පැලයේ සාපේක්ෂ අත්තුකා ස්කන්ධය 18 වන නිසා ) ගැනීමේ 18 වේ.

## අත්තු කංඩාව

## තදාර්ථ ප්‍රමාණය

## ස්කන්ධය



ජලයේ සාබේක්ස අත්තුක ස්කන්ධයට සෙවන ප්‍රමාණයක් එනම්  
ජලය ගැලීම් 18 ගත් විට තදාර්ථ ප්‍රමාණය ජල අත්තු මුළයක්  
වන අතර එහි ජල අත්තු  $6.022 \times 10^{23}$  සංඛ්‍යාවක් තිබේ.

V. පහත එක් එක් සංයෝගයෙහි මුළුලික ස්කන්ධය කොපමණුදායි සඳහන් කරන්න.

( C = 12 , Mg = 24 , Na = 23 , Ca = 40 , O = 16 , N = 14)

සංයෝගය	සැ.අස්	මුළුලික ස්කන්ධය
$\text{CH}_3\text{OH}$	32	32 g mol <sup>-1</sup>
$\text{H}_2\text{S}$	34	34 g mol <sup>-1</sup>
$\text{C}_6\text{H}_{12}\text{O}_6$	180	180 g mol <sup>-1</sup>
$\text{H}_2\text{O}$	18	18 g mol <sup>-1</sup>

**V** ( C = 12 , Mg = 24 , Na = 23 , Ca = 40 , O = 16 , N = 14)

සංයෝගය	සැ.අ.ස්	මැටික ස්කන්ධය
$\text{NH}_3$	17	17 g mol <sup>-1</sup>
$\text{CO}_2$	44	44 g mol <sup>-1</sup>
$\text{CO}(\text{NH}_2)_2$	60	60 g mol <sup>-1</sup>
$\text{NaOH}$	40	40 g mol <sup>-1</sup>

කංයෝගය	මැටුලික ක්කන්ධය	ක්කන්ධය	මැටුල ගණන	අත්‍ය කංඩාව
$\text{CH}_3\text{OH}$	$32 \text{ g mol}^{-1}$	64 g	02	$1.204 \times 10^{24}$
$\text{H}_2\text{S}$	$34 \text{ g mol}^{-1}$	17 g	0.5	$3.011 \times 10^{23}$
$\text{C}_6\text{H}_{12}\text{O}_6$	$180 \text{ g mol}^{-1}$	45 g	0.25	$1.506 \times 10^{23}$
$\text{H}_2\text{O}$	$18 \text{ g mol}^{-1}$	9 g	0.5	$3.011 \times 10^{23}$
$\text{NH}_3$	$17 \text{ g mol}^{-1}$	51 g	03	$1.807 \times 10^{24}$
$\text{CO}(\text{NH}_2)_2$	$60 \text{ g mol}^{-1}$	120g	02	$1.204 \times 10^{24}$

• වගුව හා විතයෙන් ගැටුව විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

a. කැලුසියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....

b. යුරියා 120 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....

c. කාබන් ඩයෝක්සයිඩ් 11 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....

d. සුලුංච ඩයෝක්සයිඩ් 128 g ක ඇති අනු මුළු ගණන කොහොමු ඇ?.....

e. ජලය 54 g ක ඇති අනු ගණන කොහොමු ඇ? .....

f. සේව්‍යියල් ක්ලොර්ඩිඩ් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....

g. කාබන් ඩයෝක්සයිඩ් අනු  $3.011 \times 10^{23}$  ක,

අ) මුළු ගණන කොහොමු ඇ? .....

ආ) ස්කන්ධය කොහොමු ඇ? .....

h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,

අ) මුළු ගණන කොහොමු ඇ? .....

ආ) ස්කන්ධය කොහොමු ඇ? .....

i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව හා විතයෙන් ගැටළ විසඳුම්. ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 22 , He = 4 )

කංයෝගය	මධ්‍යමික ස්කන්ධය	ස්කන්ධය	මවල ගණුන	අත්‍ය කංඩාව
CaCO <sub>3</sub>	100 g mol <sup>-1</sup>	500 g	05	

• වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....
- b. යුරියා 120 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ?.....
- c. කාබන් ඩයොක්සයික් 11 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ?.....
- d. සුලුංච ඩයොක්සයික් 128 g ක ඇති ඇතුළු මුළු ගණන කොහොමු ඇ?.....
- e. ජලය 54 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ? .....
- f. සේන්සියල් ක්ලොර්ඩයික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....
- g. කාබන් ඩයොක්සයික් ඇතුළු  $3.011 \times 10^{23}$  ක,  
 a) මුළු ගණන කොහොමු ඇ? .....
- b) ස්කන්ධය කොහොමු ඇ? .....
- h. ජලය ඇතුළු  $6.022 \times 10^{23} \times 5$  ක,  
 a) මුළු ගණන කොහොමු ඇ? .....
- b) ස්කන්ධය කොහොමු ඇ? .....
- i. යුරියා ඇතුළු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව හා විතයෙන් ගැටළ විසඳුම්. ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයෝගය	මවුලික ස්කන්ධය	ස්කන්ධය	මවුල ගණුන	අණු කංඩිභාව
$\text{CaCO}_3$	$100 \text{ g mol}^{-1}$	$500 \text{ g}$	05	
$\text{CO}(\text{NH}_2)_2$	$60 \text{ g mol}^{-1}$	$120 \text{ g}$	02	$1.204 \times 10^{24}$

10 ශේෂීය

මූලදුවක හා කංයෝග ප්‍රමාණය

විද්‍යාව

- වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....
- b. යුරියා 120 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....
- c. කාබන් ඩයොක්සයික් 11 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....
- d. සුලුංච ඩයොක්සයික් 128 g ක ඇති අනු මුළු ගණන කොහොමු ඇ?.....
- e. ජලය 54 g ක ඇති අනු ගණන කොහොමු ඇ? .....
- f. සේන්සියල් ක්ලොර්ඩයික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....
- g. කාබන් ඩයොක්සයික් අනු  $3.011 \times 10^{23}$  ක,  
අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,  
අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව හා විතයෙන් ගැටළ විසඳුම්. ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයෝගය	මවුලික ස්කන්ධය	ස්කන්ධය	මවුල ගණුන	අණු කංඩිභාව
$\text{CaCO}_3$	$100 \text{ g mol}^{-1}$	$500 \text{ g}$	05	
$\text{CO}(\text{NH}_2)_2$	$60 \text{ g mol}^{-1}$	$120 \text{ g}$	02	$1.204 \times 10^{24}$
$\text{CO}_2$	$44 \text{ g mol}^{-1}$	11 g	0.25	$1.506 \times 10^{23}$

10 ශේෂීය

මූලදුවක හා කංයෝග ප්‍රමාණය

විද්‍යාව

- වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....
- b. යුරියා 120 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ?.....
- c. කාබන් ඩයොක්සයික් 11 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ?.....
- d. සලුංච ඩයොක්සයික් 128 g ක ඇති ඇතුළු මුළු ගණන කොහොමු ඇ?.....
- e. ජලය 54 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ? .....
- f. සේව්‍යියල් ක්ලොර්ඩික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....
- g. කාබන් ඩයොක්සයික් ඇතුළු  $3.011 \times 10^{23}$  ක,  
අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- h. ජලය ඇතුළු  $6.022 \times 10^{23} \times 5$  ක,  
අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- i. යුරියා ඇතුළු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව භාවිතයෙන් ගැටළ විසඳුම්. ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 2 , He = 4 )

കംയേഗ്യ	മുളിക കീക്കൻബഡ	കീക്കൻബഡ	മുള ഗത്തുന	അതു കംബിഉവ്
$\text{CaCO}_3$	$100 \text{ g mol}^{-1}$	500 g	05	
$\text{CO}(\text{NH}_2)_2$	$60 \text{ g mol}^{-1}$	120 g	02	$1.204 \times 10^{24}$
$\text{CO}_2$	$44 \text{ g mol}^{-1}$	11 g	0.25	$1.506 \times 10^{23}$
$\text{SO}_2$	$64 \text{ g mol}^{-1}$	128 g	02	

• වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....
- b. යුරියා 120 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ?.....
- c. කාබන් ඩයොක්සයික් 11 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ?.....
- d. සුලුංච ඩයොක්සයික් 128 g ක ඇති ඇතුළු මුළු ගණන කොහොමු ඇ?.....
- e. ජලය 54 g ක ඇති ඇතුළු ගණන කොහොමු ඇ? .....
- f. සේන්සියල් ක්ලොර්ඩයික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....
- g. කාබන් ඩයොක්සයික් ඇතුළු  $3.011 \times 10^{23}$  ක,  
 ඇ) මුළු ගණන කොහොමු ඇ? .....
- ඇ) ස්කන්ධය කොහොමු ඇ? .....
- h. ජලය ඇතුළු  $6.022 \times 10^{23} \times 5$  ක,  
 ඇ) මුළු ගණන කොහොමු ඇ? .....
- ඇ) ස්කන්ධය කොහොමු ඇ? .....
- i. යුරියා ඇතුළු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව හා විතයෙන් ගැටළ විසඳුම්. ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයෝගය	මවුලික ස්කන්ධය	ස්කන්ධය	මවුල ගණුන	අණු කංඩිභාව
$\text{CaCO}_3$	$100 \text{ g mol}^{-1}$	$500 \text{ g}$	05	
$\text{CO}(\text{NH}_2)_2$	$60 \text{ g mol}^{-1}$	120 g	02	$1.204 \times 10^{24}$
$\text{CO}_2$	$44 \text{ g mol}^{-1}$	11 g	0.25	$1.506 \times 10^{23}$
$\text{SO}_2$	$64 \text{ g mol}^{-1}$	128 g	02	
$\text{H}_2\text{O}$	$18 \text{ g mol}^{-1}$	54 g	03	$1.807 \times 10^{24}$

10 ශේෂීය

මූලදුවක හා කංයෝග ප්‍රමාණය

විද්‍යාව

- වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....
- b. යුරියා 120 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....
- c. කාබන් ඩයෝක්සයික් 11 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....
- d. සුලුංච ඩයෝක්සයික් 128 g ක ඇති අනු මුළු ගණන කොහොමු ඇ?.....
- e. ජලය 54 g ක ඇති අනු ගණන කොහොමු ඇ? .....
- f. සේව්‍යියල් ක්ලොර්ඩයික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....
- g. කාබන් ඩයෝක්සයික් අනු  $3.011 \times 10^{23}$  ක,
- අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,
- අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

- වගුව හා විතයෙන් ගැටළ විසඳුම්. ( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයෝගය	මවුලික ස්කන්ධය	ස්කන්ධය	මවුල ගණුන	අණු කංඩිභාව
$\text{CaCO}_3$	$100 \text{ g mol}^{-1}$	$500 \text{ g}$	05	
$\text{CO}(\text{NH}_2)_2$	$60 \text{ g mol}^{-1}$	$120 \text{ g}$	02	$1.204 \times 10^{24}$
$\text{CO}_2$	$44 \text{ g mol}^{-1}$	11 g	0.25	$1.506 \times 10^{23}$
$\text{SO}_2$	$64 \text{ g mol}^{-1}$	$128 \text{ g}$	02	
$\text{H}_2\text{O}$	$18 \text{ g mol}^{-1}$	54 g	03	$1.807 \times 10^{24}$
Na Cl	$58.5 \text{ g mol}^{-1}$	117g	02	

10 ශේෂීය

මූලදුවක හා කංයෝග ප්‍රමාණය

විද්‍යාව

- වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....

b. යුරියා 120 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....

c. කාබන් බියෝක්සයික් 11 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....

d. සුලුංච බියෝක්සයික් 128 g ක ඇති අනු මුළු ගණන කොහොමු ඇ?.....

e. ජලය 54 g ක ඇති අනු ගණන කොහොමු ඇ? .....

f. සේව්‍යිල් ක්ලොර්ඩික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....

g. කාබන් බියෝක්සයික් අනු  $3.011 \times 10^{23}$  ක,

අ) මුළු ගණන කොහොමු ඇ? .....

ආ) ස්කන්ධය කොහොමු ඇ? .....

h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,

අ) මුළු ගණන කොහොමු ඇ? .....

ආ) ස්කන්ධය කොහොමු ඇ? .....

i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයෝගය	මවුලික ක්කන්ධය	ක්කන්ධය	මවුල ගණන	අත්‍ය කංඩාව
CO <sub>2</sub>	44 g mol <sup>-1</sup>	22 g	0.5	6.022x10 <sup>23</sup> x0.5

10 ශේෂීය

මූලදුවක හා කංයෝග ප්‍රමාණය

විද්‍යාව

- වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....
- b. යුරියා 120 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....
- c. කාබන් ඩයෝක්සයික් 11 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....
- d. සුලුංච ඩයෝක්සයික් 128 g ක ඇති අනු මුළු ගණන කොහොමු ඇ?.....
- e. ජලය 54 g ක ඇති අනු ගණන කොහොමු ඇ? .....
- f. සේන්සියල් ක්ලොර්ඩයික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....
- g. කාබන් ඩයෝක්සයික් අනු  $3.011 \times 10^{23}$  ක,
- අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,
- අ) මුළු ගණන කොහොමු ඇ? .....
- ආ) ස්කන්ධය කොහොමු ඇ? .....
- i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයෝගය	මධ්‍යමික ක්කන්ධය	ක්කන්ධය	මධ්‍යම ගණන	අත්‍යු කංඩාව
CO <sub>2</sub>	44 g mol <sup>-1</sup>	22 g	0.5	6.022x10 <sup>23</sup> x0.5
H <sub>2</sub> O	18 g mol <sup>-1</sup>	90 g	05	6.022 x 10 <sup>23</sup> x 5

• වගුව හා වත්තයෙන් ගැටළු වෙසඳා ජ්‍යෙෂ්ඨ සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

a. කැල්සියල් කාබනේර් 500 g ක ඇති මුළු ගණන කොහොමු ඇ?.....

b. යුරියා 120 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....

c. කාබන් ඩයොක්සයික් 11 g ක ඇති අනු ගණන කොහොමු ඇ?.....

d. සුලුංච ඩයොක්සයික් 128 g ක ඇති අනු මුළු ගණන කොහොමු ඇ?.....

e. ජලය 54 g ක ඇති අනු ගණන කොහොමු ඇ? .....

f. සේන්සියල් ක්ලොර්ඩයික් මුළු දෙකක ස්කන්ධය කොහොමු ඇ?.....

g. කාබන් ඩයොක්සයික් අනු  $3.011 \times 10^{23}$  ක,

අ) මුළු ගණන කොහොමු ඇ? .....

ආ) ස්කන්ධය කොහොමු ඇ? .....

h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,

අ) මුළු ගණන කොහොමු ඇ? .....

ආ) ස්කන්ධය කොහොමු ඇ? .....

i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොහොමු ඇ? .....

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

කංයේගය	මධ්‍යමික ක්කන්දය	ක්කන්දය	මධ්‍යම ගණන	අත්‍යු කංඩාව
CO <sub>2</sub>	44 g mol <sup>-1</sup>	22 g	0.5	6.022x10 <sup>23</sup> x0.5
H <sub>2</sub> O	18 g mol <sup>-1</sup>	90 g	05	6.022 x 10 <sup>23</sup> x 5
CO(NH <sub>2</sub> ) <sub>2</sub>	60 g mol <sup>-1</sup>	180 g	03	6.022 x 10 <sup>23</sup> x 3

• වගුව හා විතයෙන් ගැටළු විසඳා පිළිතුර සඳහන් කරන්න.

( Al = 27 , C = 12 , S = 32 , H = 1 , Cl = 35.5 , Na = 23 , He = 4 )

- a. කැල්සියල් කාබනේට් 500 g ක ඇති මුළු ගණන කොපවත් ඇ? ..... 05 .....
- b. යුරියා 120 g ක ඇති අනු ගණන කොපවත් ඇ? .....  $6.022 \times 10^{23} \times 2$
- c. කාබන් බියොක්සයික් 11 g ක ඇති අනු ගණන කොපවත් ඇ? .....  $6.022 \times 10^{23} \times 0.25$
- d. සුලුම් බියොක්සයික් 128 g ක ඇති අනු මුළු ගණන කොපවත් ඇ? ..... 02 .....
- e. ජලය 54 g ක ඇති අනු ගණන කොපවත් ඇ? .....  $6.022 \times 10^{23} \times 3$
- f. යෝංසියල් ක්ලෙට්සයික් මුළු දෙකක ස්කන්ධය කොපවත් ඇ? ..... 117 g .....
- g. කාබන් බියොක්සයික් අනු  $3.011 \times 10^{23}$  ක,  
 අ) මුළු ගණන කොපවත් ඇ? .....  $0.5 = 1/2$   
 ආ) ස්කන්ධය කොපවත් ඇ? ..... 22 g .....
- h. ජලය අනු  $6.022 \times 10^{23} \times 5$  ක,  
 අ) මුළු ගණන කොපවත් ඇ? ..... 05 .....
- ආ) ස්කන්ධය කොපවත් ඇ? ..... 90 g .....
- i. යුරියා අනු  $6.022 \times 10^{23} \times 3$  ක ස්කන්ධය කොපවත් ඇ? ..... 180 g .....

**ඒත් , ඇත් මට පුත්තන !**

**Yes, I Can !**


- ✓ පබ්ලාත්‍රුවක ස්කන්දය මතිනු ලබන තීක්කය ප්‍රකාශ කිරීමට
- ✓ පබ්ලාත්‍රුක ස්කන්ද තීක්කය අඩවි දැක්වීමට
- ✓ සාපේක්ෂ පබ්ලාත්‍රුක ස්කන්දය අඩවි දැක්වීමට
- ✓ සාපේක්ෂ අත්‍රුක ස්කන්දය අඩවි දැක්වීමට
- ✓ පබ්ලාත්‍රුවේ ස්කන්දය සහ පබ්ලාත්‍රුක ස්කන්ද තීක්කයේ අඟය දුන් විට පබ්ලාත්‍රුවෙහි සාපේක්ෂ පබ්ලාත්‍රුක ස්කන්දය ගණනය කිරීමට

- ✓ පබ්ලාතුවේ ස්කන්ධය සහ C -12 සළස්ට්‍රිනික පබ්ලාතුවෙහි ස්කන්ධයේ අඟය දුන් විට සාපේක්ෂ පබ්ලාතුකා ස්කන්ධය ගණනය කිරීමට
- ✓ අතුවේ ස්කන්ධය සහ පබ්ලාතුකා ස්කන්ධ තීක්කයේ අඟය දුන් විට අතුවෙහි සාපේක්ෂ අතුකා ස්කන්ධය ගණනය කිරීමට
- ✓ අතුවේ ස්කන්ධය සහ C -12 සළස්ට්‍රිනික පබ්ලාතුවෙහි ස්කන්ධයේ අඟය දුන් විට සාපේක්ෂ අතුකා ස්කන්ධය ගණනය කිරීමට
- ✓ ඇට්ගාසිල් නියනය ඇඛ්‍ර දැක්වීමට

- ✓ සංයෝගවලු සංස්කති ලෙස පටනින මුලදාකනවල සාපේක්ෂ පර්‍යාගුකා ස්කන්ධි දුන් විට සාපේක්ෂ අතුකා ස්කන්ධිය ගණනය කිරීමට
- ✓ දූන් ප්‍රාථමික ප්‍රකාශ කිරීමේ ත්‍රික්කය ලෙස මුළුය එහිගැනීමට මුළුය ඇත්තේ දැක්වීමට
- ✓ මුලදාකන පර්‍යාගුවල හා සංයෝගවල මුළුකි ස්කන්ධි ප්‍රකාශ කිරීමට
- ✓ මුළුකි ස්කන්ධිය, ස්කන්ධිය හා දූන් ප්‍රාථමික අත්ත ස්වඛාන්තිතා පදනම් කිහිපින් ගණනය කිරීමෙහි යොදීමට

- ✓ ලටුම්ක ස්කත්ස්යට තීක්ක ඇති බවත්, සා.ඩ.ස් හා සා.ඇ.ස් සඳහා තීක්ක තොවැනි බවත් පිළිගැනීමට

# මූලදුවස හා කංයේග ප්‍රමාණනය



$6.02 \times 10^{23}$  atoms  
in 12 grams of carbon

YES !

I CAN

ඉදිරිතන් කිරීම  
ච්‍රා. ගාමිනි ජයසුරිය  
ගුරු උපදේශක (විද්‍යාව)  
වෙන්/කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය  
ලුණුවිල.

සම්බන්ධීකරණය  
අධ්‍යාපන අමාත්‍යාංශය - විද්‍යා ගාබාව